

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ සහ පසුගිය වර්ෂයේ රු.6,408,142 ක් වැයකර ඉටුකළ මූලධන කාර්යයන් 08ක පිරිවැය එකතුව ප්‍රාග්ධනගත කර නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කිරීමට කටයුතු කරන බව.	මූලධන වියදම් නිවැරදිව ගිණුම් තැබිය යුතුය.
(ආ) වැඩ අවසන් නොවූ ඉදිකිරීම් 04කට අදාළ සහ භාණ්ඩ ලබානොගත් මිලදීගැනීම් 19කට අදාළ එකතුව රු. 59,098,151 ක ඇස්තමේන්තුගත පිරිවැය ණයහිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි.	-එම-	මූල්‍ය ප්‍රකාශන නිසි අයුරින් නිවැරදි කිරීම කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සංවර්ධන සංචිත වෙන්කිරීම් ලෙජරයේ ශේෂය හා මූල්‍ය ප්‍රකාශන අනුව එදිනට එම ශේෂය අතර රු. 15,289,281 ක වෙනසක් පැවතුණි.	ලේඛනයේ මේ වන විට ඇතුළත් කර ඇති බව.	ශේෂ නිරවුල් කර නියමිත පරිදි ගිණුම් නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.15,661,532 ක් වූ හිඟහිටි වරිපනම්වලට අදාළ ලේඛන, ලැයිස්තු හා කාල විශ්ලේෂණ ආදිය ඉදිරිපත් නොකිරීමෙන් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කළ නොහැකි විය.	ඉදිරි කාලයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බව.	ලේඛන, ලැයිස්තු හා කාල විශ්ලේෂණ සකස් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134 වගන්තිය	සමාලෝචිත වර්ෂයේ සභාව විසින් වරිපනම් හා බදු අයවිය යුතු දේපළ 31,943 කින් දේපළ 21,869 ක් සඳහා K ආකෘති පත්‍ර බෙදා හැර නොතිබුණි.	අයකිරීමට කටයුතු කරමින් පවතින බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළයුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 110	ගින්නෙන් විනාශ වූ රු. 346,790 ක කාර්යාල උපකරණ සම්බන්ධයෙන් පසුගිය වර්ෂ 08කට අධික කාලයක සිට කටයුතු කර නොතිබුණි.	අධිකරණයේ නඩුව විභාග වෙමින් පවතින බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඇ) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2021 ජූලි 08 දිනැති අංක 2235/54 අතිවිශේෂ ගැසට් පත්‍රයේ I කොටසෙහි 11 වගන්තිය	අනුකූලතා සහතික ලබානොගත් ගොඩනැගිලි සඳහා කාලය දීර්ඝ කිරීමේ ගාස්තු රු.2,585,000 ක් අයකිරීමට පියවර ගෙන නොතිබුණි.	ගොඩනැගිලි අයදුම් කිරීමේ කාලය දීර්ඝකිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර ක්‍රියාමාර්ග ගන්නා බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව, කාලය දීර්ඝ කිරීමේ ගාස්තු අයකිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 111,782,123 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 85,853,778 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු කුලී	16,813,746	39,607,437	9,421,772	30,185,665	16,632,500	28,361,735	7,764,630	20,597,105
	9,157,600	10,591,255	10,517,675	73,580	8,144,800	9,695,606	9,692,856	2,750
බලපත්‍ර ගාස්තු වෙනත් ආදායම් එකතුව	3,377,300	3,282,855	3,269,855	13,000	3,300,000	3,098,626	3,098,626	-
	<u>20,502,900</u>	<u>33,510,657</u>	<u>28,351,526</u>	<u>5,159,131</u>	<u>19,299,900</u>	<u>32,689,148</u>	<u>28,295,675</u>	<u>4,393,473</u>
	<u>49,851,546</u>	<u>86,992,204</u>	<u>51,560,828</u>	<u>35,431,376</u>	<u>47,377,200</u>	<u>73,845,115</u>	<u>48,851,787</u>	<u>24,993,328</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පුද්ගලික දේපළ වන නිවාස, කඩකාමර සහ හිස්ඉඩම් ආදියෙන් සමාලෝචිත වර්ෂයේ බිල්කළ දේපළ බදු රු. 18,620,292 ක් වුවත්, ඉන් රු.4,096,154ක් පමණක් සභාව විසින් අයකර තිබුණි. එසේම, සමාලෝචිත වර්ෂය ආරම්භ දිනට පැවැති රු.20,597,105 ක හිඟහිටි වරිපනම් ශේෂයෙන් රු.4,935,573ක් සමාලෝචිත වර්ෂයේ අයකර තිබූ අතර තවදුරටත් ඉතිරි රු.15,661,532 ක් වර්ෂ 02 ත් 03ත් අතර කාලපරාසයට අයත් විය.	හිඟ වරිපනම් අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට සුදුසු පියවර ගතයුතුය.
(ආ) ලැබිය යුතු මුද්දර ගාස්තු රු. 21,169,746ක් වර්ෂ 02ත් 10ත් අතර කාල පරාසයකට අයත් විය.	අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට සුදුසු පියවර ගතයුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පතු වල පවතින රු. 91,722,824 ක ශේෂය උපයෝගී	සුදුසු කාර්යයන් සඳහා අනුමැතිය ලබාගැනීමෙන්	පනතේ විධිවිධාන ප්‍රකාරව, පොදු

කර 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ IV පරිච්ඡේදයේ 108 වගන්තියේ සඳහන් පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම්වල නොයොදවා බැංකුවේ පොලී ආදායම් ඉපයීමේ අරමුණින් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර තිබුණි.

පසු උපයෝජනය කිරීමට කටයුතු කරනු ලබන බව.

උපයෝගීතා සේවාවන් සංවර්ධනය කිරීමට පියවර ගත යුතුය.

(ආ) සමාලෝචිත වර්ෂයේ සභාවේ අරමුදල් උපයෝගී කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ එකතුව රු.9,700,000 කට ඇස්තමේන්තු කළ සංවර්ධන කාර්යයන් හඳුනාගෙන නොතිබුණි.

සංවර්ධන කාර්යයන් හඳුනාගෙන තෝරාගැනීමෙන් පසු උපයෝජනය කරනු ලබන බව.

සංවර්ධන කාර්යයන් නියමිත කාලකවානු තුළ අවසන් කිරීමට පියවර ගත යුතුය.

(ඇ) සභාව විසින් සමාලෝචිත වර්ෂයේ වාර්ෂිකව ලංසු කැඳවා ලබාදිය යුතු වෙළෙඳපොළවල් 05ක්, මස්කඩ 08ක් සහ කරවල කඩ 04ක් ලංසු කැඳවා ලබානොදීමෙන් සභාවට රු.2,665,875 ක ආදායම් අහිමි වී තිබුණි.

මේ සඳහා විකල්ප සැලසුම් පිළිබඳව පරීක්ෂා කරමින් පවතින බව.

මුදල් රෙගුලාසි ප්‍රකාරව, කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව; පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය (COC) නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදුන් සංවර්ධන බලපත්‍ර 858ක් සඳහා අනුකූලතා සහතික ලබාදී නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

නිවැරදි කිරීමට කටයුතු කරන බව.

නිර්දේශය

අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

(අ) සභාව විසින් පරිහරණය කරනු ලබන පොදු ළිං 22ක්, වෙළෙඳපොළ 08ක්, සුසාන භූමි 07ක්, ගොඩනැගිලි 04ක්, පුස්තකාල 04ක්, ක්‍රීඩා පිටි 04ක්, බස්නැවැතුම් පොළ 03ක්, ළමා උද්‍යාන 02ක්, ජල ටැංකි ඉඩම් 02ක්, කඩකාමර සංකීර්ණයක් සහ ජල පොකුණ මේ දක්වා සභාව වෙත පවරා ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මේවා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරමින් පවතින බව.

නිර්දේශය

වත්කම්වල අයිතිය නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.

- | | | |
|--|---|---|
| <p>(ආ) 2014 සිට 2020 කාලපරිච්ඡේදයේ රු.6,700,472ක් වැය කර සානකාගාරයක් සහ වාහන නැවැත්වීමේ පලක් ස්ථාපිත කර තිබුණත් මේ දක්වා අදාළ අරමුණු සඳහා උපයෝජනය කර නොතිබුණි.</p> | <p>සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයෙන් අනුමැතිය ලැබී නොතිබුණි. ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව.</p> | <p>සියළුම වත්කම් පූර්ණ වශයෙන් උපයෝජනය කිරීමට පියවර ගතයුතුය.</p> |
| <p>(ඇ) මුක්තරයක්, පානීය ජල ටැංකි 04ක්, සහ ජල පොම්ප 03ක් පසුගිය වසර 03 සිට 05කට අධික කාලයක් අලුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට පියවර ගෙන නොතිබුණි.</p> | <p>ඒවා අලුත්වැඩියා කිරීමට කටයුතු කරමින් පවතින බව.</p> | <p>වත්කම් අභාවිතව නොතැබිය යුතුය.</p> |

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තු ගත ආදායම් සහ වියදම් හා තථ්‍ය ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී ආදායම් විෂයන් 03ක සියයට 15 සිට සියයට 142ක් දක්වාත්, වැය විෂයන් 04ක සියයට 11ක සිට සියයට 100ක් දක්වාත් මූලධන වැය විෂයක සියයට 21ක විචලනයක්ද පැවැතිම හේතුවෙන් අයවැය, එලදායි කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.	අනපේක්ෂිත ලෙස ආදායම් ලැබීම හා වියදම් අධික වීම විචලනයන්ට හේතු වී තිබූ බව.	අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කළයුතුය.